

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉඩම් 14 ක වටිනාකම රු.3,375,935 ක් ප්‍රාග්ධනීක කර නොතිබීම හේතුවෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී ගිණුම්ගත කිරීමට පියවර ගන්නා බව.	ජංගම නොවන වත්කම් වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සභාවට අයත් ප්‍රමාණයෙන් පර්වස් 813 ක් වූ ඉඩම් 03 ක් තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	ඉඩම්වල අයිතිය ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	සියලුම වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) ගොඩනැගිලි 08 ක වටිනාකම රු.78,412,117 ක් ප්‍රාග්ධනීක නොකිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායක ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේ ගිණුම් සැකසීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගොඩනැගිලි වටිනාකම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ප්‍රාදේශීය සභාවට අයත් කෙටේතැන්න කසළ කළමනාකරණ මධ්‍යස්ථානය තක්සේරු කොට ගිණුම්ගත කර නොතිබුණි.	වටිනාකම පිළිබඳව තක්සේරුවක් ලබා ගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	සියලු වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ) කර්මාන්ත 02 ක වටිනාකම රු.1,694,575 ක් අඩුවෙන් ප්‍රාග්ධනීක කිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේ ගිණුම් සැකසීමේදී නිවැරදි කිරීමට පියවර ගන්නා බව.	කර්මාන්ත වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

- | | | |
|--|--|---|
| (ඊ) සභා ගොඩනැගිල්ල සංවර්ධනය සඳහා වැයකරන ලද රු.2,468,131 ක් ප්‍රාග්ධනික කර නොතිබීමෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක ගිණුම් එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි. | ඉදිරි වර්ෂයේ ගිණුම් සැකසීමේදී නිවැරදි කිරීමට පියවර ගන්නා බව. | සංවර්ධන පිරිවැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය. |
| (උ) පොදු ගබඩා තොගය රු.288,915 ක් අඩුවෙන් ගිණුම්ගත කිරීම හේතුවෙන් ජංගම වත්කම් හා මෙහෙයුම් අතිරික්තය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි. | ඉදිරි වර්ෂයේ ගිණුම් සැකසීමේදී නිවැරදි කිරීමට පියවර ගන්නා බව. | තොග වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය. |
| (ඌ) ආදාහනාගාරයේ ඉතිරි ගෑස් තොගයේ වටිනාකම ගිණුම්ගත නොකිරීම හේතුවෙන් ජංගම වත්කම් හා මෙහෙයුම් අතිරික්තය රු.140,736 ක් අඩුවෙන් දක්වා තිබුණි. | ඉදිරි වර්ෂයේ ගිණුම් සැකසීමේදී නිවැරදි කිරීමට පියවර ගන්නා බව. | තොග වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය. |
| (එ) සමාලෝචිත වර්ෂයේ වරිපනම් බිල් කිරීම රු.183,690 ක් අඩුවෙන් ගිණුම්ගත කිරීම හේතුවෙන් ජංගම වත්කම් හා මෙහෙයුම් අතිරික්තය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි. | ඉදිරි වර්ෂයේ ගිණුම් සැකසීමේදී නිවැරදි කිරීමට පියවර ගන්නා බව. | ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය. |

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 08 කට අදාළව, සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.58,107,948 ක වෙනසක් විය.	ඉදිරියේදී මෙම තත්ත්වයන් හැකි තාක් නිවැරදි කර ගැනීමට විෂයය නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන් බව.	වෙනස්කම්වලට අදාළ හේතු හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මුදල් රෙගුලාසි 571	2007 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළ කල් ඉකුත් වූ විවිධ තැන්පතු රු.156,054 ක් නියාදනය කර නොතිබුණි.	කල් ඉකුත් වූ සියළු තැන්පත් අවස්ථානුකූලව ආදායමට ගැනීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.17,448,997 ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.60,113 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	7,107,319	7,486,076	9,216,040	4,423,406	6,697,910	7,156,137	8,391,531	5,677,960
කුලී	4,345,000	3,714,970	3,526,473	1,923,567	4,572,640	3,828,250	3,730,008	1,719,100
බලපත්‍ර ගාස්තු	3,775,350	3,348,997	3,348,997	-	2,527,700	3,516,277	3,515,277	-
වෙනත් ආදායම්	<u>42,248,611</u>	<u>39,285,603</u>	<u>39,061,157</u>	<u>341,421</u>	<u>860,000</u>	<u>1,446,736</u>	<u>1,378,708</u>	<u>147,754</u>
	<u>57,476,280</u>	<u>53,835,646</u>	<u>55,152,667</u>	<u>6,688,394</u>	<u>14,658,250</u>	<u>15,947,400</u>	<u>17,015,524</u>	<u>7,544,814</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.2,110,104 ක් වූ හිඟ වරිපනම් ශේෂය තුළ වසර 05 ට වඩා වැඩි කාලයක සිට පැවැත එන එකතුව රු. 573,030 ක් වූ වරිපනම් ඒකක 431 ක් ඇතුළත් වී තිබුණි.	හිඟ මුදල් අය කර ගැනීම පිණිස දේපල තහනමට ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පූර්ව නිවේදන නිකුත් කර ඇති බව.	හිඟ ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.190,394 ක් වූ හිඟ අක්කර බදු ශේෂය තුළ වසර 03 කට වඩා වැඩි කාලයක සිට පැවැත එන ඒකක 185 කින් අයවිය යුතු රු.170,354 ක් ඇතුළත් වී තිබුණි.	අක්කර බදු අය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව.	හිඟ අක්කර බදු නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 03 ක කාලයට අදාළ රු.286,966 ක් වූ මාළු කඩකුලී හිඟය සමාලෝචිත වර්ෂය තුළදී ද අයකර ගෙන නොතිබුණි.	හිඟ අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කර ඇති බව.	හිඟ ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) ත්‍රී රෝද නැවතුම් ස්ථාන 36 කට අදාළ රු.2,290,600 ක හිඟ ගාස්තු සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අය කර ගෙන නොතිබුණි.	ත්‍රී රෝද රථ නැවතුම් ස්ථානවල ප්‍රමාණවත් ඉඩ කඩ නොමැති වීමත්, එම ස්ථාන ප්‍රාදේශීය සභාවට අයත් නොවීමත් නිසා, මෙම තත්ත්වය උදාවී ඇති බව. ලේඛනගතව ඇති හිඟ මුදල් අනුමැතියක් යටතේ ලේඛනයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව.	සභාව වෙත අයවිය යුතු ආදායම් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දීර්ඝ කාලීනව බැංකු සැසඳුමේ පවතින ගැටලු නිරාකරණය කිරීමට අදාළ පරීක්ෂණ වාර්තාව පදනම් කර ගනිමින් ඒ ඒ කාලයේ ධුරය හෙබවූ සභාපතිවරුන්ගෙන් රු. 625,917 ක් අය කිරීමට 2024 අගෝස්තු 26 දින සහකාර පළාත් පාලන කොමසාරිස් නිර්දේශ කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.	අය කිරීමට තීරණය කර ඇති මුදල් ප්‍රමාණ සඳහා අනුමැතිය ලද පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන බව.	අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) එකතුව රු.118,687,311 ක් වූ ගිණුම් විෂයයන් 07 කට අදාළ විස්තරාත්මක උප ලේඛන හා උපයෝගී ලේඛන යාවත්කාලීන කර නොතිබුණි.	උපලේඛන සකස් කරමින් පවතින බව හා පරීක්ෂා කර බලා නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ස්ථාවර වත්කම් ලේඛන යාවත්කාලීනව නඩත්තු කළයුතු අතර අදාළ උපලේඛන සකස් කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ ආදාහනාගාරය පිහිටි ඉඩම අසල මැණික් පතල් ආරම්භ කිරීමේ බලපත්‍රයක් ලබාගෙන තිබුණු පුද්ගලයකු එම පතල හරහා දෝනාවක් සකස් කර ආදාහනාගාර ඉඩම තුළට ඇතුළු වී ඉල්ලම් පස් ලබාගෙන තිබුණි. මෙවැනි අවධානමක් පවතින බව හඳුනාගෙන තිබියදීත් දෝනාව හරහා ඉඩමට ඇතුළු වී ඉල්ලම් පස් ලබා ගන්නා තෙක් ඒ බව සභාව අනාවරණය කරගෙන නොතිබුණු අතර, නිරීක්ෂණය වූ අවස්ථාවේදී රැස්කර තිබුණු ඉල්ලම් පස් සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව හමු වූ මැණික් ගල් කැබලි 78 ක් මුද්‍රා තබා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලතල මත බලපත්‍රලාභී භාරයේ තැබීමට කටයුතු කර තිබුණි. 2023 වර්ෂයේදී මෙම ඉඩමේ මැනුම් කටයුතු සිදුකර තිබුණද, මායිම් සකස් කර නොතිබුණු අතර, දීර්ඝ කාලයක සිට අනවසර පවුල් 05 ක් එම ඉඩමෙහි ස්ථිර නිවාස ඉදිකරගෙන තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉඩමේ අනවසර පදිංචිකරුවන් ස්ථානීය පරීක්ෂණයක් මගින් හඳුනාගත් අතර, ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ උපදෙස් ලබා දෙන මෙන් පළාත් පාලන කොමසාරිස් වෙත ලිපියක් යොමු කර ඇත. එමෙන්ම, ඉඩමේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව හරහා මැනුමක් සිදු කර දෙන මෙන් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් වෙත ලිපියක් යොමු කර ඇති බව.

නිර්දේශය

මැණික් පතල් විධිමත්ව අධීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු අතර සභාව සතු වත්කම් වල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතුය.

3.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේදී රු.5,000,000 ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදන මත ආරම්භ කර තිබුණු කිරිදිඇල්ල නැරඹීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ කර්මාන්තයේ රු.1,618,149 ක වැඩ ප්‍රමාණයක් පමණක් ඉටුකර තිබියදී කොන්ත්‍රාත්කරු විසින් අත්හැර දමා තිබුණි. කොන්ත්‍රාත්කරු විසින් ඒකපාර්ශ්විකව කර්මාන්තය අත්හැරදමා තිබියදී ඒ සම්බන්ධයෙන් කටයුතු නොකර ඉටුකළ වැඩ වටිනාකම ගෙවීම සඳහා බිල්පත් නිර්දේශ කර තිබුණි. නමුත් කර්මාන්තයේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා සුදුසු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ව්‍යාපෘතියේ ආරම්භක කොටසේ වැඩ ඉටු කර ඇතත් පහළ කොටසේ වැඩ සිදු කර නොමැත. 2024 නොවැම්බර් 30 දින වැඩ අවසන් කළ යුතුව තිබුණු බැවින් ඒ වන විට ඉටු කළ බිල්පත්‍රවල වටිනාකම නිර්දේශ කර ඇති බව.

නිර්දේශය

කොන්ත්‍රාත් පරිපාලනය විධිමත් කළයුතු අතර මෙම කර්මාන්තය නිම කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ සිටි සභිකයෙකුගෙන් හා නිලධාරීන් දෙදෙනෙකුගෙන් අයවිය යුතු රු. 94,584 ක ණය ශේෂ සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අයකර ගෙන නොතිබුණි.	ණය ශේෂ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව.	ණය ශේෂ පියවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.5 වත්කම් කළමනාකරණය

වාහන උපයෝජනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු බැංකෝ ලොවරය 2024 ජුනි 03 දින අනතුරට පත්වීමෙන් සිදුව තිබුණු අලාභය රු.252,002 ක් වුවද, රක්ෂණ සමාගම විසින් රු.108,184 ක් පමණක් ප්‍රතිපූරණය කර තිබුණි. ඒ අනුව ඉතිරි අලාභය වූ රු.143,818 ක් වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අයකර ගෙන නොතිබුණි.	මෙම කරුණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව.	පරීක්ෂණ කඩිනම් කර වගකිවයුතු පාර්ශ්ව නිශ්චය කළ යුතුය.